



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் மற்றும் நலனோம்புதக அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT AND WELFARE

2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33(9) වගන්තිය ප්‍රකාර සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරන මණ්ඩල අනුමැතිය යටතේ නිකුත් කරනු ලබන විධානය :- 2018 අංක 06

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සාමාජිකයින්ට මොබිටෙල් දුරකථන සම්බන්ධතාවය සහිත ජංගම දුරකථන පහසුකම් ලබා ගැනීමට /ලබා ගත් දුරකථනය වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම.

01. හැඳින්වීම.

සමෘද්ධි ප්‍රජාමූල ක්ෂුද්‍ර මූල්‍යකරණ බැංකු ජාලය හා එකතු වී ඇති සමෘද්ධි සහනාධාරලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට දුරකථන පහසුකම් ලබා ගැනීමට විශේෂිත වූ මොබිටෙල් සම්බන්ධතාවය සහිත ජංගම දුරකථනයක් මොබිටෙල් පුද්ගලික සමාගම හඳුන්වාදීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා ඇත.

2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33(9) ට අනුව කළමනාකරණ මණ්ඩලය 2017/33/02 තීරණය මත බැංකු සාමාජිකයන්ට දුරකථන පහසුකම් ලබාගැනීමට සමෘද්ධි බැංකුව මගින් පාරිභෝගික ණය මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මෙම වැඩසටහන දියත් කිරීම තුළින් පහත අරමුණු ලගාකරගැනීමට අපේක්ෂා කරනු ලබයි.

1. අඩු ආදායම්ලාභීන් වන බැංකු සාමාජිකයින්ගේ, දෛනික කටයුතු සරල කිරීම.
2. දුරකථන පහසුකම් නොමැති ඒ සඳහා වුවමනා සහිත බැංකු සාමාජිකයන්ට මූල්‍ය පහසුකම් ලබා කරදීම.
3. එදිනෙදා කටයුතු කිරීමේ දී සංනිවේදන කටයුතු පහසු කරලීම.
4. බැංකු ණය ප්‍රමාණය ඉහළ නැංවීම තුළින් බැංකු තිරසාර කිරීම.

මොබිටෙල් සම්බන්ධතාවය සහිත ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් පාරිභෝගික ණය වැඩසටහන යටතේ ණය මුදලක් ලබාදීම ඇතුළු වැඩසටහන දියත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරේ.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. /1st Step, 4th floor, Sethsiripaya, Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2873802/2872202
Fax - 011-2889002
E-mail- dg@divineguma.gov.lk

අධ්‍යක්ෂ (මානව සම්පත්)
பணிப்பாளர் (மனிதவளம்)
Director (Human Resource)
011-2873799
011-2873996
diradmin@divineguma.gov.lk
Hot Line : 0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@divineguma.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line: 0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
011-2887280
Hot Line: 011- 2887722

02. ලබාදෙන උපාංග පිළිබඳ විස්තරය

අනු අංකය	වෙළඳ නාමය	මාදිලිය (Model)	ජාලය (Net work)	වගකීම් කාලය මාස	වෙළඳපල මිල රු.	සම්බන්ධතාවය සහිත විශේෂිත මිල රු. (බදු සහිත)
01	Nokia (Basic phone)	105	2G	12	3,200.00	3,000.00
02	Micro Max (Smart Phone)	Q3001	3G	12	6,990.00	6,600.00

03. උපරිම ණය මුදල හා ණය පිළිබඳ තොරතුරු

- 3.1 උපරිම රු.6,600.00 ක ණය මුදලක් ලබාදිය හැකිය. (උපරිම ණය මුදල තීරණය කරනු ලබන්නේ ලබා ගන්නා දුරකථන මාදිලියේ මිල අනුවය) ණය ඉල්ලුම්කරුගේ ඉල්ලීම හා අවශ්‍යතාවය පරිදි පාරිභෝගික ණය මුදලක් (එකක්) පමණක් ලබාදිය යුතුය.
- 3.2 ඡේද අංක 2 හි සඳහන් කවර හෝ එක් දුරකථනයක් (මොබිටෙල් දුරකථන සම්බන්ධතාවය සහිතව) මිලදී ගැනීමක දී, පහත කවර හෝ එක් අවස්ථාවක් වෙනුවෙන් පාරිභෝගික ණය මුදලක් ලබාදිය යුතුය.
 - i. මොබිටෙල් සම්බන්ධතාවය සහිත ජංගම දුරකථනයක් අළුතින් මිලදී ගැනීම.
 - ii. දැනටමත්, වාරික ගෙවීමේ පදනමින් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමේ ලබාගත් ජංගම දුරකථනය වෙනුවෙන් පිටහිටි ණය මුදල එකවර ගෙවා දැමීමට.
 - iii. දැනටමත්, ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමත් වාරික ගෙවීමේ පදනමින් ලබාගත් දුරකථනයේ අතපසු වූ වාරික මුදල හා තවදුරටත් ගෙවීමට ඇති පිටහිටි ණය මුදල එකවර ගෙවා දැමීම.
- 3.3 ණය මුදල් ඉල්ලුම් කිරීමේ සිට අනුමත කිරීම ඇතුළු සියළුම උපදෙස් දැනට ණය සම්බන්ධ නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් පරිදි සිදුවිය යුතුය.

04. ජංගම දුරකථන පහසුකම් ඉල්ලුම් කිරීම සහ ලබාදීම.

- 4.1 ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමේ නිලධාරීන් විසින් සමාද්ධි ප්‍රජාමූල සංවිධාන හරහා අඩු ආදායම්ලාභීන් දැනුවත් කිරීම සිදු කරයි. ඒ සඳහා රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධීකරණය වසම් භාර සමාද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සිදු කළ හැක.
- 4.2 ප්‍රතිලාභීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ප්‍රතිලාභීන් විසින් ස්ව කැමැත්ත මත අදාළ ජංගම දුරකථන පහසුකම් ලබා ගැනීමට තීරණය කළ පසු, සමාද්ධි ප්‍රජාමූල බැංකුවෙන් ණය පහසුකම් ඉල්ලුම් කිරීම සිදුකළ යුතුය.
- 4.3 දුරකථන පහසුකම් ලබාගැනීමට මොබිටෙල් පුද්ගලික සමාගම විසින් සපයන ඉල්ලුම් පත්‍රය ඉල්ලුම්කරු විසින් සම්පූර්ණ කර, වසමේ සමාද්ධි සංවර්ධන නිලධාරී හා බැංකු කළමණාකරු විසින් බැංකු සාමාජිකයෙකු ලෙස සහතික කර සමාගම වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.
- 4.4 සාමාජිකයන් ප්‍රජාමූල බැංකු හරහා ඡේද අංක 3.2 හි සඳහන් අවස්ථාවක් වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට කැමැත්ත පල කළ විට, පහත පරිදි තොරතුරු රැස්කර, සකස් කර ඇමුණුම 02 හි සඳහන් ඒ ඒ දිස්ත්‍රික්කයන් හි මොබිටෙල් සමාගමේ සම්බන්ධීකරණ නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල හෝ තැපැල් මාර්ගයෙන් යොමු කළ යුතුය. ඒ සමඟම පිටපතක් sampathg@mobitel.lk හෝ ව්‍යාපෘති කළමණාකරු, අංක: 108, ඩබ්.ඒ.ඩී.රාමනායක මාවත, කොළඹ 02 ලිපිනයට යොමු කළ යුතුය.

- ❖ සමෘද්ධි බැංකුවේ නම :
- ❖ ඉල්ලුම්කරුගේ නම :
- ❖ සාමාජික අංකය :
- ❖ ජංගම දුරකථන වර්ගය (අපේක්ෂිත මාදිලිය) :
- ❖ ලිපිනය :
- ❖ දුරකථන අංකය (ඇතිවිටක) :
- ❖ ප්‍රජාමූල සංවිධානයේ නම :

- 4.5 වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින්, සාමාජිකයින් විසින් ණය ඉල්ලීම් සිදුකරන විටක සභාය ලබාදිය යුතු අතර, සම්පූර්ණ කරන ලද ණය ඉල්ලුම් පත්‍ර බැංකුව වෙත ලබාදීම සිදුකළ යුතුය. ප්‍රජාමූල බැංකු විසින් නිසි පරීක්ෂාවෙන් අනතුරුව, නිර්දේශ සහිත පාලක මණ්ඩල අනුමැතිය ලබාගත යුතුය.
- 4.6 සාමාජිකයා විසින් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමෙන් මිලදීගන්නා ජංගම දුරකථනය හෝ දැනටමත් ලබාගත් දුරකථනය වෙනුවෙන් ගෙවීමට ඇති මුදල සමාජික තැන්පත් ගිණුමෙන් අඩුකර අදාළ සමාගමට මුදල් ප්‍රේෂණය කිරීමට කැමැත්ත ලිඛිතව ලබාගත යුතුය.
- 4.7 ණය මුදල අනුමත වූ පසු කළමණාකරු විසින්, ණය ඉල්ලුම්කරු වෙත ණය මුදල අනුමත කල බවට ලිඛිතව දැනුම් දිය යුතුය. එහි පිටපත් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමහි දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා වෙත ලබාදීම සිදු කළ යුතුය.
- 4.8 ණය මුදල අනුමත වූ බවට සහතිකය ලද පසුව ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම නව දුරකථනයක් ඉල්ලුම් කරන විට මොබිටෙල් සම්බන්ධතාවය සහිත ජංගම දුරකථනය ඉල්ලුම්කරුට (සාමාජිකයා) භාරදීමට කටයුතු කරනු ලබයි.
- 4.9 ඉල්ලුම්කරු (සාමාජිකයා) ජංගම දුරකථනය භාරගත් බවට ගැණුම්කරුගේ අත්සන සහිත භාණ්ඩ ලැබීම් පත්‍රිකාවේ පිටපතක් බැංකු කළමණාකරු වෙත භාරදිය යුතුය. (ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම විසින්)
- 4.10 ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම විසින් අදාළ ජංගම දුරකථනය භාර දී ඉන්වොයිසියක් බැංකුව වෙත ලබාදෙනු ලැබේ. ඉන් අනතුරුව, එම ඉන්වොයිසිය හා භාණ්ඩ ලැබීම් විස්තරය තොරතුරු අනුව , ඒ ඒ සාමාජිකයා වෙනුවෙන් වෙක්පතකින් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම වෙත ඡේද අංක 5.2 හි පරිදි ගිණුම් ගතකර ලබා දීමට පියවර ගත යුතුය. එහිදී පහත තොරතුරු සහිතව වෙක්පත ලබාදීමට කටයුතු කළ යුතුය.

අනු අංකය	මොබිටෙල් දුරකථන අංකය	ගැණුම්කරුගේ (සාමාජිකයාගේ) නම	ජා.හැ.අංකය	ඉන්වොයිසිය මිල/ පිටහිටි ණය මුදල රු.	කොමිස් මුදල රු.	එවනු ලබන මුදල රු.	වෙනත්

- 4.11 ඡේද අංක 3.2 හි සඳහන් ii හෝ iii අවස්ථා වලදී, තව දුරටත් ගෙවීමට ඇති මුදල ගෙවා දැමීමට ණය මුදල් ඉල්ලුම් කිරීමේ හා අදාළ මුදල එකී සමාගමට යොමු කිරීමට පෙර දුරකථනය පිළිබඳ හා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ ලිඛිතව ලබාගත යුතුය. ඉන් අනතුරුව වක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කර එකී මුදල යැවීමට කටයුතු කළ හැක. එහිදී ද, ඡේද අංක 4.10 හි තොරතුරු සමග වෙක්පත ලබාදිය යුතුය.

5. සාමාජිකයා වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමට මුදල් ලබාදීම හා බැංකුවෙහි කොමිස් මුදල් අයකර ගැනීම.

5.1 ඡේද අංක 02 හි සඳහන් පරිදි සාමාජිකයන් විසින් මිලදී ගන්නා එක් එක් ජංගම දුරකථනය වෙනුවෙන් බැංකුවට රු.150.00 ක කොමිස් මුදලක් හිමි වේ.

5.2 සමාද්ධි ප්‍රජාමූල බැංකුව විසින් පහත පරිදි, සමාගම වෙත මුදල් යැවීම හා කොමිස් මුදල ගිණුම්ගත කළ යුතුය. (සාමාජිකයාගේ ඉල්ලීම මත)

සාමාජික තැන්පත් ගිණුම - හර (සාමාජිකයාගෙන් අයකරන මුදල)

ලද ආදායම් මිශ්‍ර ගිණුම - බැර (බැංකුවට හිමි කොමිස් මුදල)

ජංගම ගිණුම - බැර (සාමාජිකයා ගෙවිය යුතු මුදලින්, කොමිස් මුදල අඩුකළ පසු ඉතිරි මුදල)

5.3 වෙක්පත ලිවිය යුත්තේ, මොබිටෙල් (පෞද්ගලික) සමාගම නමින් වෙක්පත ලියා ඒ ඒ දිස්ත්‍රික්කයේ මොබිටෙල් සම්බන්ධීකරණ නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. අදාළ මුදල ප්‍රේෂණය කිරීම ජංගම දුරකථනය සඳහා ඉන්වොයිසිය බැංකුවට ලැබී දින 30 නොඉක්මන කාලයක් ඇතුළත යැවිය යුතුය. (සාමාජිකයා වෙත දුරකථනය ලැබී ඇති බවට සනාථ කර ගැනීමෙන් අනතුරුව)

5.4 මෙම වැඩසටහන යටතේ ඇමුණුම් - 02 පරිදි, තොරතුරු ඇතුළත් රෙජිස්තරයක් බැංකුව නඩත්තු කළ යුතුය.

6. මෙම දුරකථන පහසුකම ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම වෙතින් ලබාගැනීම බැංකු සාමාජිකයන්ගේ ස්ව කැමත්ත මත සිදුවිය යුතු අතර, ඒ සඳහා මග පෙන්වීම, සහාය ලබාදීම පමණක් කළ යුතුය.

7 පොදු කරුණු


7.1 මෙම වැඩසටහන 2019.08.15 දින දක්වා පමණක් ක්‍රියාත්මක වේ. ඉන් අනතුරුව මෙම වැඩසටහන අහෝසි වන අතර, එමෙන්ම මෙම කාලය අවසන් වීමට පෙර, වැඩසටහන අත්හිටුවීමට සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කළ හොත්, ඒ බව දැනුම් දීම සිදු කරනු ලබයි. එදින සිට වැඩසටහන අවසන් කළ යුතුය.

7.2 මෙම උපදෙස් සහිත චක්‍රලේඛ, පළමුව පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගත යුතුය.

7.3 මෙම වැඩසටහන මගින්, පාරිභෝගික ණය මුදල් ලබාගැනීම පිළිබඳ, වසම භාර නිලධාරී මෙන්ම කළමණාකරු විසින් සාමාජිකයින්ට මගපෙන්වීම කළ යුතුය.

7.4 මෙම පහසුකම සම්බන්ධව, සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා මොබිටෙල් පුද්ගලික සමාගම විසින් ලබා දෙන දැන්වීම් , අත්පත්‍රිකා ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම කළ හැකිය.

7.5 වැඩි විස්තර ලබා ගැනීම සඳහා මොබිටෙල් පුද්ගලික සමාගමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී හරහා සිදු කර ගත හැක.



ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න,

සමාද්ධි ප්‍රජාමූල බැංකු කළමණාකරන මණ්ඩලයේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්,

සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.